

5. ස්ථානවර්ධන ක්‍රමවේදී ඇත්ති භයනැත්ස් ලිමිටඩ් වෙන නොපියවූ ණය තොරතුරු (ණයට අදාල තොරතුරු වෙන වෙනම සැපයිය යුතුය)

(අ) ප්‍රදානය කරන ලද ණය මුදල රු..... (ආ) පොලී අනුපාතිකය%

(ඇ) ණය මුදලේ කාලසීමාව: (ඈ) ණය මුදල ප්‍රදානය කරන ලද දිනය

(ඉ) වාරිකයක වටිනාකම රු..... (ඊ) වාරිකය ගෙවන ආකාරය (දෛනික , සතිපතා, මාසික)

(උ)වාරික ගෙවූ අවසාන දිනය (ඌ) මුල් ණය මුදලේ නොපියවූ වටිනාකම:.....

(එ) සම්පූර්ණ ණය මුදලේ නොපියවූ වටිනාකම.....

6. ප්‍රකාශනය:

(ලිපිනය)

.....

.....හි පදිංචි (තැන්පත්කරුගේ හෝ නිත්‍යානුකූල හිමිකම්පාත්තාගේ නම)වන මම (තැන්පත්කරුගේ නම) වෙනුවෙන් මෙම හිමිකම ඉදිරිපත් කරන බවත්, ඉහත කී තැන්පතු කිසිවක් වෙනුවෙන් මීට පෙර ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ කිසිදු වන්දි මුදලක් ලබා නොගත් බවත්, ඉහත තැන්පත් මුදල හෝ ඉන් කොටසක් පිටසන් කිරීමක් හෝ පැවරීමක් නොකළ බවත්, උක්ත ආයතනය වෙතින් ලබාගත් මෙහි සඳහන් නොකළ කිසියම් වූ නොපියවූ ණය ශේෂයක් නොමැති බවත් ප්‍රකාශ කරමි. තවද මෙහි සඳහන් සියලු ප්‍රකාශ සත්‍ය හා නිවැරදි බවට ද සහතික වෙමි.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ කරන ගෙවීමකට අදාළ ව මගේ තැන්පතු සම්බන්ධයෙන් පොලී මුදලක්, අලාභයක්, පිරිවැයක්, ගෙවීමක් වැනි තුන්වන පාර්ශ්වයක් විසින් කරන යම් ඉල්ලීමක් සහ හිමිකම් පෑමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ එහි ඕනෑම සේවා නියුක්තිකයෙකු, නිලධාරියෙකු, එහි නියෝජිතයෙකු, ඒජන්තවරයෙකු කිසිදු වග කීමකට නොබැඳෙන බවත් හිමිකම් ලාභියා විසින් මෙහි ලා එකග වේ.

අත්සන:

.....

..... හිදී 2018දින මා ඉදිරියේදී සහතික කරන ලදී. අත්සන:

..... නීතිඥ, ප්‍රසිද්ධ නොතාරිස්, දිවුරුම් කොමසාරිස්, සාම විනිසුරු

නිල මුද්‍රාව:

හිමිකම් පත්‍රිකාව පිරවීමට උපදෙස් සහ අනෙකුත් අවශ්‍ය ලියවිලි

1. හැඳුනුම්පත් අංකය පිරවීමේදී පහත සඳහන් කරුණු සැලකිය යුතුය :
 - a) තනි පුද්ගල ගිණුම් සම්බන්ධයෙන් ජාතික හැඳුනුම්පත (ජා.හැ.)/විදේශ ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය ;
 - b) බද්ධ ගිණුම් සම්බන්ධයෙන් එක් එක් ගිණුම් හිමියාගේ, ජා. හැ./විදේශ ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය;
 - c) ළමා ගිණුම් සම්බන්ධයෙන් භාරකරුගේ, ජා.හැ./විදේශ ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය සහ ළමයාගේ උප්පැන්න සහතිකය;
 - d) තනි පුද්ගල ව්‍යාපාර, ලියාපදිංචි නොකළ සමිති, සමාජ, හවුල් ව්‍යාපාර හෝ වෙනත් ලියාපදිංචි නොකළ ඒකක සම්බන්ධයෙන් බලයලත් නිලධාරීන්ගේ/ හවුල්කරුවන්ගේ, ජා.හැ./විදේශ ගමන් බලපත්‍ර/ රියදුරු බලපත්‍ර;
 - e) සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගම් සම්බන්ධයෙන් ලියාපදිංචි අංකය, පත්‍රිකා අංක 20 (අධ්‍යක්ෂකවරුන්, ලේකම්, අධ්‍යක්ෂකවරුන් විස්තර වෙනස් වීමේදී අදාළ වන) සහ සමාගමේ වෙනස්වීම් සම්බන්ධයෙන් අදාළ වන වෙනත් ලියවිලි;
 - f) ප්‍රාදේශීය/පළාත් පාලන ආයතන යටතේ ලියාපදිංචි ආයතන සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය/පළාත් පාලන ආයතන මගින් නිකුත් කළ ලියාපදිංචි අංකය සැපයිය යුතුය.
2. අවශ්‍ය ලියවිලි පහත සඳහන් ආකාරයට අදාළ පරිදි සැපයිය යුතුය
 - a) අදාළ හැඳුනුම්පත්වල සහතික කල ඡායා පිටපත්.
 - b) ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් - නිකුත් කරන ලද මුල් පාස් පොත.
 - c) ස්ථාවර තැන්පතු ගිණුම් සම්බන්ධයෙන් - ස්ථිර තැන්පතු සහතික පත් වල මුල් පිටපත් සහ සියලු අලුත් කිරීමේ ලිපි.
 - d) ජංගම ගිණුම් සම්බන්ධයෙන් - අවසන් ගිණුම් ප්‍රකාශනය සහ වෙක් පොත්.
 - e) තැන්පත්කරු විසින් ආයතනය වෙත ගෙවිය යුතු වන ණය/ හර පත් සහ වෙනත් ගෙවීම් සම්බන්ධයෙන්-එවැනි ගෙවීම් ඔප්පු කළහැකි යාවත්කාලීන වූ ලියවිලි.